

**I පත්‍රය - (ලකුණු 1 x 40 = 40)**

|    |   |    |   |    |   |    |   |    |   |    |   |    |   |    |   |
|----|---|----|---|----|---|----|---|----|---|----|---|----|---|----|---|
| 01 | 1 | 02 | 3 | 03 | 2 | 04 | 2 | 05 | 3 | 06 | 4 | 07 | 1 | 08 | 3 |
| 09 | 4 | 10 | 2 | 11 | 4 | 12 | 2 | 13 | 1 | 14 | 3 | 15 | 4 | 16 | 3 |
| 17 | 2 | 18 | 1 | 19 | 3 | 20 | 4 | 21 | 2 | 22 | 2 | 23 | 1 | 24 | 3 |
| 25 | 4 | 26 | 3 | 27 | 4 | 28 | 1 | 29 | 2 | 30 | 3 | 31 | 4 | 32 | 3 |
| 33 | 2 | 34 | 3 | 35 | 2 | 36 | 1 | 37 | 3 | 38 | 3 | 39 | 4 | 40 | 2 |

**II පත්‍රය**

01. (1) දරුවා ලියන අදහසට  
 (2) දැක්ම / පරිකල්පනික චින්තනය / නම්‍යශීලීත්වය / ක්‍රියාකාරිත්වය / අධීක්ෂණශීලී බව / කැපවීම / ඇල්ම / උනන්දුව / උපායශීලී බව  
 (3) නිෂ්පාදන බෙදා හැරීමේ ව්‍යාපාර, නිෂ්පාදන ප්‍රචාරය කිරීමේ ව්‍යාපාර, සේවකයන් පුහුණු කිරීමේ ව්‍යාපාර, ඇසුරුම් සඳහා බෝතල් ආදී ද්‍රව්‍ය සැපයීමේ ව්‍යාපාර, ඇසුරුම් සඳහා ලේබල් පෙට්ටි ආදිය සපයන ව්‍යාපාර (2 කට)  
 (4) පළතුරු වලින් ජෑම් සැදීමේ ව්‍යාපාර, / තක්කාලි වැනි ද්‍රව්‍ය වලින් සෝස් සැදීමේ ව්‍යාපාර / ලුණු දෙහි සැකසීමේ ව්‍යාපාර / වෘත්තීය පුහුණු කිරීමේ ව්‍යාපාරය / අවිචාර පිළියෙල කිරීමේ ව්‍යාපාර (2 කට)  
 (5) දරුවාගේ අදහසකට  
 (6) දේශීය සම්පත් වලින් ප්‍රයෝජන ගැනීම / නව රැකියා බිහිවීම / ජීවන මට්ටම ඉහළ යාම / හොඳ වෙළඳ පලක් බිහිවීම (2කට)  
 (7) මූල්‍ය දූෂ්කරතා / අමුද්‍රව්‍ය සපයා ගැනීමේ දූෂ්කරතා / පුහුණු සේවකයන් සපයා ගැනීමේ දූෂ්කරතා / ගබඩා පහසුකම් ප්‍රමාණවත් නොවීම / නව තාක්ෂණය භාවිතයට ගැනීමේ දූෂ්කරතා / දියුණු මට්ටමේ සැලසුම්කරණයක් නොවීම / පර්යේෂණ කාර්යයට පහසුකම් නොවීම (2කට)  
 (8) වත්කම් = හිමිකම් + වගකීම්  

$$150\ 000 = 100\ 000 + 50\ 000$$
  
 (9) වත්කමක් බද්දට මිලදී ගැනීමේ දී ඊට අවශ්‍ය මූල්‍ය පහසුකම් සැපයීමේ දී වත්කම පාවිච්චි කිරීමට ගිවිස ගන්නා කාලය තුළ කල් බද්ද වාරික වශයෙන් ගෙවීමේ ක්‍රමයට එකඟව කල්බදු ගැනුම් කරු හා කල්බදු සමාගම ගිවිස ගැනීම මූල්‍ය කල්බදු ලෙස හැඳින්වේ.  
 (10) නිෂ්පාදන කටයුතු වලට අදාළව කම්හල් බිම් සැලැස්ම යන්ත්‍ර සූත්‍ර හා සවිකිරීම් ද ඒවා ස්ථාන ගත කර ඇති ආකාරය පිරිසිදු සැලැස්මයි. (ල. 2 x 10 = 20)
02. (1) ව්‍යාපාරයක් ව්‍යාපාර ලෝකයේ එක් පුරුකකි. එමනිසා ආරම්භ කළ ව්‍යාපාරයේ සබඳතාව නොබිඳී පවත්වා ගෙන යෑමට ඉදිරිපස ව්‍යාපාර හා පසුපස බැඳීම ලෙස ව්‍යාපාර සැපයුම් දාමයක් ගොඩ නැගේ. මෙම අර්ථය දෙන දරුවාගේ අදහසට  
 (2) මානසික තෘප්තිය, ප්‍රසංසාව ලබා ගැනීම, නායකත්වය හිමි වීම, පිළිගැනීම, සාර්ථක වැඩි දියුණු කිරීම, පරෝපකාරය, ලෝකෝත්තර සැපත (4 කට)  
 (3) සමාජයීය පුද්ගල සුභසාධනය,  
 සමාජයීය හා සංස්කෘතික සාරධර්ම පෝෂණය වීම,  
 රජයට සුභ සාධනය වෙනුවෙන් දැරීමට සිදු වන වියදම අවම වීම.  
 මානව ප්‍රාග්ධනයේ ගුණාත්මක බව වැඩි වීම.  
 පුද්ගලයින්ගේ දිළිඳුකම හා නූගත්කම ආශ්‍රිත ගැටලු වලට පිළියම් වීම. (4 කට)  
 (4) පවුලේ ආර්ථික ශක්තිය ඉහළ යාම / පවුලේ ස්ථාවර බවක් ඇතිවීම / ජීවන තත්ත්වය ඉහළ යාම / සමාජ පිළිගැනීම / ආත්ම අභිමානය (4කට)  
 (5) පුරුෂ ආධිපත්‍යය, අවදානම භාර ගැනීමට මැලිවීම, / සමාජ වශයෙන් ඇති ආකල්ප පිටු දැකීම දූෂ්කරවීම / සම්ප්‍රදායික බවින් මිදීමට අකැමැති වීම / ප්‍රවර්ධන වැඩ සටහන් අඩුකම / අවදානම් භාර ගැනීමට මැලි වීම. (4 කට)
03. (1) නිදහස් සහ ස්වාධීන බව / ප්‍රතිලාභ හා රැකියා සැපයීම / ආර්ථිකමය වටිනාකමක් ඇති භාණ්ඩ / ස්වයං සම්පූර්ණ බව  
 (2) නොසැලකිලිමත් ලෙස යෙදවුම් මිලදී ගැනීම / පිරිවැය පාලනයක් නොමැති වීම / අනවශ්‍ය මිලදී ගැනීම් / උෞත සේවා නියුක්තිය නිසා ශ්‍රමය අපතේ යාම / නිෂ්පාදන දුර්වලතා නිසා ඉවත් කිරීම වැඩි වීම. (4 කට)  
 (3) අනුගමනය කිරීම වෙනුවට නායකත්වය / අදහස් ක්‍රියාත්මක කළ හැක. නිර්මාණශීලී විය හැක. / නිදහස් තීරණ ගත හැක / මූලාරම්භයක් ගත හැකිය / නියෝග නිකුත් කළ හැක. සීමා රහිත ලෙස ආදායම් ලැබීමේ හැකියාව (4 කට)  
 (4) අවදානම හඳුනාගත යුතුය. මැන තක්සේරු කර ගත යුතුය. සාර්ථකවීමේ ප්‍රවණතාවය අසාර්ථක වීමේ ප්‍රවණතාවයට වඩා වැඩි නම් අවදානම භාර ගත යුතුය. ඉන් පසු අවදානම හැකි තාක් දුරට අවම කර ගැනීමට ක්‍රියා කළ යුතුය.  
 (5) අවශ්‍ය මුදල් ප්‍රමාණය හා අවශ්‍ය කාරණය / ලබා ගැනීමට අවශ්‍ය වන පිරිවැය / අවදානම , සුරැකුම් වල අපහසුතාවය හා සුරැකුම් තැබීමේ හැකියාව / ණය ආපසු ගෙවන ආකාරය (4 කට) (ල. 2x5 = 10)

04. (1) ජනගහන වර්ධන වේගය / ජන සංයුතිය / ජන සංඛ්‍යාව / වයස් ව්‍යුහය / ස්ත්‍රී පුරුෂ භාවය / ප්‍රාදේශීය ව්‍යාප්තිය (4 කට)
- (2) විවිධ ක්‍රම උපයෝගී කර ගනිමින් භාණ්ඩයක් සඳහා හැසිරවීම පිළිබඳ පාරිභෝගික තොරතුරු රැස් කර ගැනීම
- (3) අඩු වියදමකින් ආරම්භ කළ හැකි / බලපාන නීති රීති බෙහෙවින් අඩු ස්වකීය හැකියාව මත දියුණු කරගත හැකි තනිව ප්‍රාග්ධන යොදා තනිව පාලනය / කරන ලාභ පාඩු තනිව විද දරා ගන්නා ව්‍යාපාරයකි. තනි පුද්ගල ව්‍යාපාර (ල.01)
- සාපේක්ෂව වැඩි ප්‍රාග්ධනයක් රැස් කළ හැකි වගකීම් හා අලාභ බෙදී යන / සාකච්ඡා කර තීරණ ගත හැකි සාමාජිකයන් අවම 2 හා උපරිමය 2 කට සීමා වන ව්‍යාපාරයකි. හවුල් ව්‍යාපාරය. (ල.01)
- (4) සීමා සහිත සමාගම් : වගකීම් සීමිත, අඛණ්ඩ පැවැත්මක් ඇති. නෛතික පුද්ගලභාවයක් ඇති අධ්‍යක්ෂ මණ්ඩලයකින් පාලනය වන ව්‍යාපාර සංවිධානයකි. (4 කට) (ල. 01)
- සමුපකාර : සාමාජිකයින් අවමය 10 උපරිමය සීමාවක් නැති ලියාපදිංචිය අනිවාර්ය, නෛතික පුද්ගලභාවයක් ඇති, වගකීම සීමිත, අධ්‍යක්ෂ මණ්ඩලයකින් පාලනය වන ව්‍යාපාර සංවිධානයකි. (4කට) (ල. 01)
- (5) ප්‍රාග්ධනය යොදවන ආකාරය, ලාභාලාභ බෙදාගන්නා ආකාරය කළමනාකරණය සිදුවන ආකාරය, හවුල් කරුවන් බඳවා ගැනීම හා ඉවත් කිරීමේ දී කටයුතු කරන ආකාරය, ඇතිවන මතබෙද නිරාකරණය කරන ආකාරය (4 කට) (ල. 2X5=10)
05. (1) ජංගම නොවන වත්කම් : ඉඩම් හා ගොඩනැගිලි, මෝටර් රථ, යන්ත්‍රෝපකරණ, ලී බඩු (2කට) (ල.01)
- ජංගම වත්කම් : බඩු තොගය, ණය ගැතියන්ගෙන් ලැබිය යුතුද? මුදල්, බැංකු ශේෂය (2කට) (ල.01)
- (2) ජංගම නොවන වගකීම් : බැංකු ණය, උගස් ණය (ල.01)
- ජංගම වගකීම් : ණය හිමියන්, බැංකු අයිරාව, උපචිත වියදම්, ඉදිරියට ලැබූ ආදායම් (2 කට) (ල.01)
- (3)

| හිමිකම් + වගකීම් = වත්කම් |             |            |             |   |                          |                  |
|---------------------------|-------------|------------|-------------|---|--------------------------|------------------|
| ප්‍රාග්ධනය                |             | + බැංකු ණය | + ණය හිමියෝ | = | මුදල් + බඩු තොග + ලී බඩු |                  |
| (ල. 01)                   | (i) 100 000 |            |             | = | 100 000                  |                  |
| (ල. 01)                   | (ii)        |            |             | = | 18 000                   | + 18 000         |
| (ල. 01)                   | (iii)       |            |             | = | 6 000                    |                  |
| (ල. 01)                   | (iv)        | + 50 000   |             | = | 50 000                   | + 6 000          |
| (ල. 01)                   | (v)         |            | + 15 000    | = |                          | + 15 000         |
| (ල. 01)                   | (vi) 1 000  |            |             | = | 1 000                    |                  |
| (ල. 06)                   | 99 000      | + 50 000   | + 15 000    | = | 125 000                  | + 33 000 + 6 000 |

06. (1) ගැනුම් ජ'නලය

| දිනය    | ඉන්. අංකය    | සැපයුම්කරු    | භාණ්ඩ පිළිබඳ විස්තරය |             |         | වටිනාකම ශු. | මුළු වටිනාකම ශු. | ලෙ. පි |
|---------|--------------|---------------|----------------------|-------------|---------|-------------|------------------|--------|
|         |              |               | විස්තරය              | ප්‍රමාණය    | ඒකක මිල |             |                  |        |
| (ල. 02) | 2015. 03. 08 | කවිඳු         | සම්බා සහල්           | මිටි 05     | 850     | 4250        | 14175            |        |
|         |              |               | පිටි                 | මිටි 05     | 1200    | 6000        |                  |        |
|         |              |               | මිරිස්               | කි.ග්‍රෑ.10 | 550     | 5500        |                  |        |
|         |              |               | අඩුකළා 10% වට්ටම     |             |         | 15750       |                  |        |
|         |              |               |                      |             |         | 1575        |                  |        |
| (ල. 02) | 2015. 03. 15 | ගයනි ස්ටෝර්ස් | නාඩු සහල්            | මිටි 10     | 700     | 7000        | 12500            |        |
|         |              |               | සම්බා සහල්           | මිටි 05     | 800     | 4000        |                  |        |
|         |              |               | කොත්තමල්ලි           | කි.ග්‍රෑ.05 | 300     | 1500        |                  |        |
|         |              |               | ගැනුම් ගිණුමට හර කළා |             |         |             |                  |        |
|         |              |               |                      |             |         |             | 26675            |        |

(2)

පමිත්ගේ ව්‍යාපාරයේ  
2014 12 31 දිනෙන් අවසන් මාසය සඳහා  
ආදායම් ප්‍රකාශය

|                                         |            |        |         |  |
|-----------------------------------------|------------|--------|---------|--|
| විකුණුම් අත්පිට                         | රු. 40 000 | රු.    |         |  |
| විකුණුම් ණයට                            | 12 000     |        |         |  |
| මුළු විකුණුම්                           |            | 52 000 | (ල. 01) |  |
| <u>අඩු: විකුණු භාණ්ඩවල පිරිවැය.</u>     |            |        |         |  |
| 20141201 දිනට තොගය                      | 5 000      |        |         |  |
| මිලට ගැනුම්                             | 30 000     |        |         |  |
| 20141231 දිනට තොගය                      | 4 000      | 31 000 | (ල. 01) |  |
| දළ ලාභය                                 |            | 21 000 |         |  |
| <u>අඩු කළා: වියදම්</u>                  |            |        |         |  |
| විදුලි වියදම්                           | 1 500      |        |         |  |
| සේවක වැටුප්                             | 8 000      |        |         |  |
| රක්ෂණ වියම්                             | 2 000      |        |         |  |
| මුළු වියදම                              |            | 11 500 | (ල. 01) |  |
| බදු පෙර ශුද්ධ ලාභය                      |            | 9 500  | (ල. 01) |  |
| අඩුකළා තක්සේරු කළ බදු                   |            | 2 375  | (ල. 01) |  |
| බදු පසු ශුද්ධ ලාභය ප්‍රාග්ධන ගිණුමට බැර |            | 7 125  | (ල. 01) |  |
|                                         |            |        | (ල. 06) |  |

07. (1)

පිරිවැය ලේඛනය

|                                    |            |        |         |  |
|------------------------------------|------------|--------|---------|--|
| සෘජු ද්‍රව්‍ය පිරි                 | රු. 50 000 | රු.    |         |  |
| සෘජු ශ්‍රමය                        | 20 000     |        |         |  |
| වෙනත් සෘජු වියදම්                  | 5 000      |        |         |  |
| මුළු සෘජු පිරිවැය                  |            | 75 000 | (ල. 01) |  |
| <u>නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය</u> |            |        |         |  |
| බදු කුලිය                          | 8 000      |        |         |  |
| උපකරණ ක්ෂය                         | 4 000      |        |         |  |
| රක්ෂණය                             | 3 000      |        |         |  |
| වරිපනම් බදු                        | 1 000      |        |         |  |
| දුරකථන බිල                         | 1 500      | 17 500 | (ල. 01) |  |
| මුළු නිෂ්පාදන පිරිවැය              |            | 92 500 | (ල. 02) |  |

(2)

කුසුම්සිරිගේ ව්‍යාපාරයේ  
2015 03 31 දිනට ශේෂ පත්‍රය

|                                 |         |           |          |  |
|---------------------------------|---------|-----------|----------|--|
| <u>ජංගම නොවන වත්කම්</u>         | රු.     | රු.       |          |  |
| ඉඩම් සහ ගොඩනැගිලි               | 175 000 |           |          |  |
| මෝටර් රථය                       | 100 000 |           |          |  |
| යන්ත්‍රෝපකරණ                    | 80 000  | 3 550 000 | (ල. 01)  |  |
| <u>ජංගම වත්කම්</u>              |         |           |          |  |
| වෙළඳ බඩු තොගය                   | 9 000   |           |          |  |
| ණය ගැතියන් ලැබිය යුතු දෑ        | 12 000  |           |          |  |
| මුදල්                           | 4 000   | 25 000    | (ල. 01)  |  |
|                                 |         | 380 000   | (ල. 1/2) |  |
| <u>වගකීම් හා ශුද්ධ වටිනාකම්</u> |         |           |          |  |
| හිමිකම් (ප්‍රාග්ධනය)            |         | 345 000   | (ල. 01)  |  |
| <u>ජංගම නොවන වගකීම්</u>         |         |           |          |  |
| බැංකු ණය                        | 20 000  | 20 000    | (ල. 01)  |  |
| <u>ජංගම වගකීම්</u>              |         |           |          |  |
| ණය හිමියන්                      | 8 000   |           |          |  |
| ගෙවිය යුතු වියදම්               | 4 000   |           |          |  |
| ගෙවිය යුතු බදු වියදම්           | 4 000   | 15 000    | (ල. 01)  |  |
|                                 |         | 380 000   | (ල. 1/2) |  |
|                                 |         |           | (ල. 06)  |  |